



## සභාගම් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව

### Covid 19 - සං පාසල් වැඩසටහන

#### විෂා කළව



#### 12 වසර - තෙවන වාර්ෂ

කාලය 2020.06.01 සිට 2020.06.05 දක්වා සතිය

දිනය : 2020.06.01

නිපුණතාව : 6.0

නිපුණතා මට්ටම : 6.5

පාඨම : 6.5.1. උපස්ථිතිවාදී විතු ශිල්පීන්ගේ නිර්මාණ අධ්‍යාපනය කරමු. (ක්ලෝච් මොනේ)

#### 01 කොටස

##### ❖ සියලුම ප්‍රශ්නවලට පිළිබුරු සපයන්න.

1. උපස්ථිතිවාදය යනු කුමක්ද ? .....
2. උපස්ථිතිවාදී කළා ව්‍යාපාරයේ දැකිය හැකි ලක්ෂණ 08ක් සඳහන් කරන්න.

  - i ..... ii .....
  - iii ..... iv .....
  - v ..... vi .....
  - vii ..... viii .....

3. උපස්ථිතිවාදී ශිල්පීන්ගේ සුලහ මාතෘකා වූයේ මොනවාද ? .....
4. උපස්ථිතිවාදී ශිල්පීන් සිය නිර්මාණවලින් ඉවත් කළ ලක්ෂණ මොනවාද ? .....
5. උපස්ථිතිවාදී කළා ව්‍යාපාරයට එම නම ලැබුණේ කෙසේද ? .....
6. ක්ලෝච් මොනේගේ සිතුවම් සඳහා මූලිකව ම ගැවීමෙන් කළේ මෙනවාද ? .....
7. මොනේ විසින් එකම අරමුණක් විවිධ ආලෝක තත්ත්ව යටතේ පුන පුනා සිතුවමට නැගීමට හේතුව කුමක්ද ? .....
8. හිරු උදාව උපස්ථිතියක් සිතුවමෙන් නිරුපණය වන්නේ කුමක්ද ? .....
9. හිරු උදාව උපස්ථිතියක් සිතුවම නිර්මාණය කර ඇත්තේ කුමන වසරේද ? .....
10. මෙම විතුයේ ප්‍රධාන නාඩීය කේත්‍ය ලෙස දක්වා ඇත්තේ කුමක්ද ? .....
11. බොහෝ උපස්ථිතිවාදී ශිල්පීන්ගේ සිතුවම්වල හා හිරු උදාව උපස්ථිතියක් සිතුවමේ දික් ලෙස හාවිත කර ඇති ලක්ෂණය කුමක්ද ? .....
12. හිරු උදාව උපස්ථිතියක් සිතුවම්න් පරිසරයේ හාවාත්මක නැගීම් අපුරුව ලෙස ප්‍රතිනිර්මාණය කිරීමට මොනේ හාවිත කර ඇති ශිල්පීය උපක්‍රමය කුමක්ද ? .....
13. වෝටර් ලිලි සහ ජපන් පාලම සිතුවම කුමන කාලයේ නිර්මාණය කරන ලද්දක් ද ? .....
14. එම සිතුවම් මාධ්‍ය කුමක්ද ? .....
15. වෝටර් ලිලි සහ ජපන් පාලම සිතුවම නිර්මාණය කිරීමේ දී මොනේගේ සියුම් නිරීක්ෂණය හසුකර ඇත්තේ මෙනවාද ? .....

16. ජපන් පාලම සිතුවමට වැඩිපුර හාවිත කර ඇති වර්ණ ප්‍රහේදය කුමක්ද ? .....
17. ජපන් පාලම සිතුවමේ රුපක අතර අන්තර් සබඳතාවක් දැක්වීමට ශිල්පීය දක්වා ඇති උපක්‍රමය කුමක්ද ? .....
18. ලෝටර ලිලි සහ ජපන් පාලම නම් සමස්ත සිතුවමෙන් නිරුපණය වන්නේ කුමක්ද ? .....
19. රොටුන් දේශපාලනය සිතුවමේ විෂය පිළිබඳ විශේෂත්වය කුමක්ද ? .....
20. රොටුන් දේශපාලනය සිතුවමේ සමස්ත නිරුපණය කුමක්ද ? .....
21. රොටුන් දේශපාලනය සිතුවමෙන් තහවුරු කරන උපස්ථිතිවාදී ප්‍රකට මතවාදය කුමක්ද ? .....
22. රොටුන් දේශපාලනය සිතුවම සඳහා මොන්ගේ සියුම ගුහණයට නතු වී ඇත්තේ කුමන සංසිද්ධින් ද ? .....

## 02 කොටස

❖ පහත දැක්වෙන ප්‍රශ්න දෙක සඳහා නිර්මාණක්මක හා ව්‍යුහගත පිළිතුරු සපයන්න.

23. උපස්ථිතිවාදය යන්න හඳුන්වා දී එම කලා ව්‍යාපාරය බිජි වීමට තුවුදුන් පසුවීම සාකච්ඡා කරන්න.
24. උපස්ථිතිවාදී කලාවේ පොදු ලක්ෂණ දැක්වෙන වගුවක් සකස් කරන්න.
25. ක්ලෝෂ් මොන්ගේ නිර්මාණ නම් කරන්න.
26. තේමා හා ශිල්ප ක්‍රම පිළිබඳ අවධානය යොමු කරමින් ක්ලෝෂ් මොන්ගේ සිතුවම පිළිබඳ ඇගයීමක් කරන්න.